

ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යාපනය

විෂය නිරද්‍යෝග

10 ගේසීය



ව්‍යාපාර අධ්‍යාපන දෙපාර්තමේන්තුව
විද්‍යා හා තාක්ෂණ ජීවිත
ජාතික අධ්‍යාපන ආයතනය.

පටුන

84

හඳුන්වීම	1
විෂය අරමුණු	1
නිපුණතා, නිපුණතා මට්ටම්, විෂය සංඛ්‍යා හා කාලය	2 - 14
ඉගෙනුම්-ඉගැන්වීම ක්‍රමවේදය	15 - 17
පාසල් ප්‍රතිපත්ති හා වැබසවහන් සංවිධානය	18 - 19
නක්සේරුව හා ඇගයීම්	20 - 21

හැදින්වීම

මෙට පෙර මෙම විෂය තාක්ෂණීක විෂයයක් ලෙස පැවති අතර, අ.පො.ස. උසස් පෙළ වාණිජ විෂය බාරාවක් තිබෙන බැවින් අනෙකුත් කළු විෂයයන්ට අනුබද්ධ ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යායන විෂය ද පළමුවේ විෂය කාණ්ඩය ඇතුළත් කරන ලදී. නව සහසුකායේ පළමුවන විෂයමාලා ප්‍රතිස්ථාපනය යටතේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විෂය බාරාවේ පළමුවේ විෂය කාණ්ඩය තුළ මෙය ඇතුළත් වේ.

ව්‍යාපාර දැනුම හා කුසලතා වර්ධනය, පාරිභෝගික දැනුම වර්ධනය, ගණුදැනු සවහන කිරීම, තොරතුරු තාක්ෂණය, ප්‍රතිඵල ඇගයීම, ඉතිරිකිරීම හා ආයෝජනයට නැඹුරු කිරීම, ව්‍යවසායකත්වය සංවර්ධනය, ව්‍යාපාර කළමනාකරණය ආදි අංශ පිළිබඳ ව න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම ලබාදීම තුළින් ශිෂ්‍යයන්ගේ ඉදිරි පොදුගලික දෑරි පැවත්මට අවශ්‍ය මග පෙන්වීමක් සිදු කෙරෙන අතර රටේ ආස්ථික හා සමාජීය සංවර්ධනයට අවශ්‍ය මානව සම්පත් සංවර්ධනයක් ද මෙයින් ඉටු වනු ඇත.

රට අමතර ව ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජීය සංවර්ධනයට ඉවහල් වන ව්‍යවසායකයන්, කළමනාකරුවන් සහ වෙනත් වෘත්තිකයන් බිජිකිරීමට මූලික පදනමක් ගොඩනැගෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ශිෂ්‍ය කේත්ස්ය, තිපුණුණා පාදක ක්‍රියාකාරකම් ප්‍රමාණ ව ශිෂ්‍යයා තුළ සම්බැංකික පොරුෂයක් ගොඩනැගීමට ශික්ෂණ විද්‍යාත්මක එලෙකුමෙන් බලාපාරෝත්තා වේ.

ශික්ෂණ විද්‍යාත්මක එලෙකුම හා විෂය අන්තර්ගතය වෙනස් කිරීම තුළින් වන සංකලනයෙන් ඉගෙනිමෙන් ප්‍රතිඵල ලබා ජීවිතයේ අවසානය දක්වා ම එල ලබන සමාජයට බරක් තොවන වෙනස් වන ලෝකයේ තන්ත්වයන්ට අනුකූලනය විය හැකි පුරවැසියන් බිජිකිරීමට මෙම විෂයමාලාව ඉවහල් වනු ඇත.

විෂය අරමුණු

1. ව්‍යාපාර පරිසරයේ පෙනීන අවස්ථා හා අභියෝග ගක්තින් හා දුර්වලතා පිළිබඳ අනුදැනුම සහිත ව ව්‍යාපාර අවස්ථා තේරීම.
2. මතා ව්‍යාපාර කළමනාකරණය සඳහා හැකියාව ලබා ගැනීම.
3. ව්‍යාපාර ආයතනයක ගනුදැනු නිවැරදිව වාර්තා කිරීමට, විශ්ලේෂණය කිරීමට යොමුවීමෙන් ව්‍යාපාරයේ තන්ත්වය පිළිබඳ අවබෝධයෙන් කටයුතු කිරීම.
4. ව්‍යාපාර ආග්‍රිත වෘත්තියකට නැඹුරු වීම හෝ තමාගේම ව්‍යවසායක් ආරම්භ කිරීමේ හැකියාව ඇති කිරීම.
5. සමාජ වගකීම පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරන ව්‍යාපාරිකයකු /පාරිභෝගිකයකු බවට පත්වීම.

නිපුණතා, නිපුණතා මට්ටම, විෂය සංඛ්‍යාරය හා කාලය- 10 ගේ තීය

නිපුණතා හා නිපුණතා මට්ටම	අන්තර්ගතය	කාලවිශේද
<p>1. සුදුසු ව්‍යාපාර අවස්ථා තොරයි.</p> <p>1.1 අවශ්‍යතා හා වූවමනා ඉටු කර ගෙනිමින් ව්‍යාපාරවල පැවත්මට දායක වෙයි.</p>	<ul style="list-style-type: none"> • ව්‍යාපාර සංකල්පය • ව්‍යාපාර පදනම <ul style="list-style-type: none"> • අවශ්‍යතා හා වූවමනා • භාණ්ඩ හා සේවා • නිප්පාදන ක්‍රියාවලිය • සම්පූර්ණ නිප්පාදනය • වකු නිප්පාදනය • බෙදාහැරමේ ක්‍රියාවලිය • ව්‍යාපාර හා බැඳී විවිධ සංකල්ප <ul style="list-style-type: none"> • නිප්පාදනය • නිප්පාදනය • කාර්ය විශේෂිකරණය • විශේෂ ප්‍රාගුණ්‍යය • පාර්හේමිකය • දෑක සම්පාදනය • මුදල • වෙළඳාම • විද්‍යුත් වාණිජත්‍යය • විද්‍යුත් මුදල 	15
<p>1.2 ප්‍රවණතා භාෂා ගැනීමට විවිධ යුග ඔසේසේ ව්‍යාපාර විකාශනය විමසා බලයි.</p>	<ul style="list-style-type: none"> • විකාශන අවස්ථා <ul style="list-style-type: none"> • භාණ්ඩ හුවමාරුව • මුදල භාවිතය • තාක්ෂණීක යෙදුම් හා විනය • තොරතුරු තාක්ෂණයේ හා විනය • භාණ්ඩ හුවමාරුවට පදනම <ul style="list-style-type: none"> • වූවමනා වැඩිවිම • තම වූවමනා තමාටම සපුරා ගැනීමේ අපහසුව • අන්තිප්පාදන පර්හේම්තනයට යොදා ගැනීම • විශේෂිකරණය 	

නිපුණතා හා නිපුණතා මට්ටම	අන්තර්ගතය	කාලවේද
<p>1.3 විවිධ සැලසුම්කරණ ක්‍රම ගිල්ප යොදාගෙන සූදුසු ව්‍යාපාර අවස්ථා තොරයි.</p>	<ul style="list-style-type: none"> • අනිරික්ත නිෂ්පාදනය • වෙළඳාමට පදනම • දුරවලතා <ul style="list-style-type: none"> • ද්‍රීක සම්පාදනයක් නොමැතිවීම • මැනීමේ අපහසුතා • රස්කර තැබීමේ අපහසුතා • කුඩා කොටස්වලට බෙදිමේ අපහසුතා • මුදල් භාවිතය <ul style="list-style-type: none"> • ආරම්භ වූ ආකාරය • මුදල් විකාශනය • හොඳ මුදලක ලක්ෂණ • තාක්ෂණීක යෝදුම් භාවිතය <ul style="list-style-type: none"> • කාර්මික විෂ්ලේෂණ ඇතිවීම තුළුන් හේතුව වශයෙන් • ව්‍යාපාර ආග්‍රිතව සිදුවූ වෙනස්කම් <ul style="list-style-type: none"> • යන්ත්‍ර සිදුවූ භාවිතය • කාර්ය විශේෂිකරණය • විශේෂ ප්‍රාගුණ්‍යය • උපකාරක සේවා • මහා පරිමාණ නිෂ්පාදනය අවසාන ප්‍රතිඵලයක් වශයෙන් • තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ භාවිතය • තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ දැනුම්වත් සමඟ ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඇති වූ වෙනස්කම් <ul style="list-style-type: none"> • විදුත් වාණිජ කටයුතු බිජිවීම • විදුත් මුදල් බිජිවීම • ව්‍යාපාර සඳහා අන්තර්ජාලය භාවිතය • ව්‍යාපාර අවස්ථා හැඳුනා ගැනීමේ දී සොයා බලන මුලික සූක්ෂම පර්සර සාධක <ul style="list-style-type: none"> • අයිතිකරුවන්, • කළමනාකරුවන් • සේවකයින් 	

නීපුණතා හා නීපුණතා මට්ටම්	අන්තර්ගතය	කාලවිශේද
<p>1.4 තමාගේ ව්‍යාපාර අදහස සමඟ ගැළුමේ ව්‍යාපාර සංවිධාන වර්ග වීමසයි.</p>	<ul style="list-style-type: none"> • ව්‍යාපාර අවස්ථා හඳුනා ගැනීමේදී සෞයා බලන සාර්ථක පරිසර සාධක <ul style="list-style-type: none"> • ආර්ථික ප්‍රතිපත්ති • දේශපාලන ප්‍රතිපත්ති • ප්‍රවත්තන නිතරිති • සමාජ හා සංස්කෘතිමය වෙනස්වීම් • ප්‍රජාව ආශ්‍රිත සාධක • තාක්ෂණීක වෙනස්වීම් • ස්වභාවික සිද්ධින් • තරගකාර් තත්ත්වයන් • ව්‍යාපාර අවස්ථාව • ව්‍යාපාර සංවිධාන වර්ග <ul style="list-style-type: none"> • හිමිකාරීතවය අනුව <ul style="list-style-type: none"> • රාජ්‍ය • පොදුගලික • අරමුණ අනුව <ul style="list-style-type: none"> • ලාභ අරමුණු කරගත් • ලාභ අරමුණු කර තොගත් • එක් එක් ව්‍යාපාර සංවිධානවල වාසි/අවාසි • ව්‍යාපාර සංවිධානවල පොදු ලක්ෂණ <ul style="list-style-type: none"> • අරමුණක් තිබීම • තාමයක් තිබීම • සංවිධාන වූශ්‍යතයක් තිබීම • ආර්ථික කටයුතුක්තක් කිරීම • පුද්ගලයන් සමුහයක් තිරිත වී සිටීම • කළමනාකරණ හා පාලන ක්‍රමයක් තිබීම • ව්‍යාපාර කටයුතු වාර්තා කිරීමේ ක්‍රමයක් තිබීම • පැවැත්මක් තිබීම 	

නිපුණතා හා නිපුණතා මට්ටම්	අන්තර්ගතය	කාලවිජේද
2. ව්‍යාපාර ආරම්භ කිරීමේ සූදානම පුද්ගලනය කරයි. 2.1 ව්‍යාපාර ලියාපදිංචිය සඳහා සූදානම පුද්ගලනය කරයි.	<ul style="list-style-type: none"> නෙතික ලේඛන පනත් <ul style="list-style-type: none"> 2007 අංක 7 දරන සමාගම් පනත 1918 අංක 6 දරන ව්‍යාපාර තාම ආදා පනත 1972 අංක 5 දරන සමුපකාර සම්නි පනත බලපත් <ul style="list-style-type: none"> අවශ්‍ය වන ව්‍යාපාර ලබා ගන්නා ආකාර ලියාපදිංචිය සඳහා ඉදිරිපත් කළ යුතු වෙනත් ලේඛන <ul style="list-style-type: none"> සීමාසහිත සමාගම්වලට සුවිශේෂ වූ හවුල් ව්‍යාපාරවලට සුවිශේෂ වූ තනි පුද්ගල ව්‍යාපාරවලට සුවිශේෂ වූ සමුපකාර සම්නිවලට සුවිශේෂ වූ සමාජ සුහාධනය සඳහා වූ සම්නි සමාගම්වලට සුවිශේෂ වූ 	25
2.2 මූලික ව්‍යාපාර සැලැස්මක් පිළියෙළ කරයි.	<ul style="list-style-type: none"> වෙළඳපොල අධ්‍යයනය <ul style="list-style-type: none"> වෙළඳපොලේ ස්වභාවය ඉලුම තරගකාර තන්ත්‍රය තොරාගත් ව්‍යාපාරයේ ඉදිරි කටයුතු පිළිබඳ සිනා බැලීම <ul style="list-style-type: none"> කරන්නේ කුමක්ද කරන්නේ කෙසේද කරන්නේ කවදාද කළ යුතු ආයෝජනය <ul style="list-style-type: none"> අවශ්‍ය මුදල <ul style="list-style-type: none"> තමා සතු ප්‍රමාණය බාහිරන් සපයා ගන්නා ප්‍රමාණය 	

නීපුණකා හා නීපුණකා මට්ටම	අන්තර්ගතය	කාලවැසි
2.3 අලේවී සැලැස්ම පිළියෙළ කරයි.	<ul style="list-style-type: none"> • බාහිරේන් මූදල සඡයා ගන්නා ආකාරය • බැංකු ජාය • ආධාර • ආයතනීක ජාය • මෙහෙයුම් කටයුතු • ස්ථානගත කිරීම • යන්ත්‍ර සූත්‍ර හා උපකරණ • ඉඩම් හා ගොඩනැගිලි • යොදා ගන්නා තාක්ෂණය • මානව සම්පත් අවශ්‍යතාව 	
2.4 මෙහෙයුම් සැලැස්ම පිළියෙළ කරයි.	<ul style="list-style-type: none"> • අපේක්ෂිත විකුණුම් <ul style="list-style-type: none"> • ප්‍රමාණය • වට්නාකම • අපේක්ෂිත වියදම් <ul style="list-style-type: none"> • නිප්පාදන වියදම • විදුලිය • රක්ෂණය • සේවක වැළැඳුව • කබකුලි • වෙනත් වියදම් • අපේක්ෂිත ලාභය 	
2.5 මූල්‍ය සැලැස්ම පිළියෙළ කරයි.	<ul style="list-style-type: none"> • අපේක්ෂිත නිප්පාදන එකක • අපේක්ෂිත වියදම් <ul style="list-style-type: none"> • අමුදවා • ගුමය • වෙනත් වියදම් • එකකයක පිරිවැය • ලාභාන්තිකය • එකකයක මිල 	
	<ul style="list-style-type: none"> • අපේක්ෂිත වත්කම් <ul style="list-style-type: none"> • දිගුකාලීන වත්කම් • කෙටිකාලීන වත්කම් • තමන් යෝදුමට අපේක්ෂිත මූදල • අපේක්ෂිත වගකීම් <ul style="list-style-type: none"> • දිගුකාලීන වගකීම් • කෙටිකාලීන වගකීම් • මෙදෙනීක කටයුතු සඳහා අවශ්‍ය මූදල් 	

නීපුණතා හා නීපුණතා මට්ටම්	අන්තර්ගතය	කාලවිධේද
<p>3. උපකාරක සේවාවල සහාය ලබමින් ව්‍යාපාර කටයුතු ක්‍රියාත්මක කරයි.</p> <p>3.1 ව්‍යාපාර කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ ගිණුමක් පවත්වාගෙන යයි.</p>	<ul style="list-style-type: none"> • බැංකු කටයුතුවල අවශ්‍යතාව • ජ්‍යෙෂ්ඨ ගිණුමක අවශ්‍යතාව • කුඩා පරිමාණයේ ව්‍යාපාරවලට පමණක් මූදල් තොට්ටු හා කාසි භාවිතය පහසුවීම. • ව්‍යාපාර කටයුතු ප්‍රතිඵ්‍යුම් සමඟ ජ්‍යෙෂ්ඨ ගිණුමක් පවත්වා ගැනීම යෝග්‍ය වීම. • ජ්‍යෙෂ්ඨ ගිණුමක වාසි • වෙක්සන් මගින් කටයුතු කිරීම • අයිරා පහසුකම් • ප්‍රේෂණ • ස්ථාවර නියෝග • ආරක්ෂාව • කාලය ඉතිරිවීම • නීත්‍යානුකූල බව • පිළිගැනීම • ජ්‍යෙෂ්ඨ ගිණුමක් ආශ්‍රිත බැංකු ගාස්තු හා වෙනත් අඩු කිරීම • වෙක්සාන් ගාස්තු • දුඩු ගාස්තු • මුද්දර ගාස්තු • තැපැල් ගාස්තු • අයිරා පොලී • හර බද්ද • වෙක්සන් භාවිතයෙන් කෙරෙන ගණුමැදුනු • වෙක්සන්වලින් මූදල් ලැබීම • වෙක්සන්වලින් මූදල් ගෙවීම • වෙක්සන් ලිවිම හා සම්බන්ධව අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග • දිනය සඳහන් කිරීම • මූදල ඉලක්කමෙන් හා අකුරෙන් ලිවිම • මූදල ලිවිමේ දී ඉඩක් රහිත ව ලිවිම • අන්සන තැබීම • වෙක්සන් රේඛනය • වෙක්සන් පිටසන් කිරීම • පිළිපෙනෙහි අදාළ තොරතුරු සටහන් කිරීම 	21

නීපුණතා හා නීපුණතා මට්ටම්	අන්තර්ගතය	කාලවේද
3.2 වාණිජ බැංකුවකින් උපරිම සේවා ලබා ගැනීමට කටයුතු කරයි.	<ul style="list-style-type: none"> • තැන්පත් ආරුත සේවා • ඉතිරිකිරීමේ තැන්පත් • කාලීන තැන්පත් • ජාය ආරුත සේවා • කෙටිකාලීන ජාය • දිගුකාලීන ජාය • විද්‍යුත් මුදල් ආරුත සේවා • ජාය පත් නිකුත්ව • විසා කාඩ් • මූස්ටර් කාඩ් • හර පත් නිකුත්ව • වෙළඳ කාඩ් නිකුත්ව • විදේශ විනිමය ආරුත සේවා • අනේවාසික විදේශ මුදල් ගිණුම • විදේශ මුදල් මිලදි ගැනීම • විදේශ මුදල් විකිණීම • වෙනත් සේවා • උකස් සේවාව • ආරක්ෂිත සේවාව • උපදේශන සේවාව • කළුබදු සේවා 	
3.3 වාණිජ බැංකු තොටන මූල්‍ය ආයතනවල සහාය ලබා ගතියි.	<ul style="list-style-type: none"> • වාණිජ බැංකු තොටන මූල්‍ය ආයතන • තැන්පත් භාර ගන්නා ආයතන • තැන්පත් භාර තොගන්නා ආයතන • තැන්පත් භාර ගන්නා ආයතන • මූල්‍ය සමාගම • ඉතිරිකිරීමේ බැංකු • සංවර්ධන බැංකු • තැන්පත් භාර තොගන්නා ආයතන • වෑශීක් බැංකු • කළුබදු සමාගම • මුදල් තැරවිකාර ආයතන • වාණිජ බැංකු තොටන මූල්‍ය ආයතන ව්‍යාපාරවලට සපයන සේවා • තැන්පත් භාර ගැනීම • කළුබදු සේවා සැපයීම • උපදේශනය • ව්‍යාපෘති වාර්තා හා ව්‍යාපාර සැලසුම් සකස් කරදීම • දේපල භා ඉඩම් වෙළඳුම 	

නිපුණතා හා නිපුණතා මට්ටම	අන්තර්ගතය	කාලවිශේද
<p>3.4 අවධානම්වලට සාර්ථකව මූල්‍යාන්ත්‍රීම සඳහා රක්ෂණ සේවා ලබා ගතියේ.</p>	<ul style="list-style-type: none"> • රක්ෂණ සංක්‍රෑසය • රක්ෂණය හා ආරක්ෂණය • ව්‍යාපාර සඳහා රක්ෂණය වැදගත් වන අවස්ථා <ul style="list-style-type: none"> • පුද්ගල රක්ෂණය • දේපල රක්ෂණය • රක්ෂණ සේවාව කාර්යක්ෂමව ලබා ගතිම සඳහා ව්‍යාපාර විසින් පිළිපැදිය යුතු ප්‍රධාන රක්ෂණ මූලධර්ම <ul style="list-style-type: none"> • රක්ෂණ හිමිකම/ රක්ෂා හිමිකම • උපරිම විශ්වාසය/සඳ්‍යාවය • හානිපුරණය 	
<p>3.5 ව්‍යාපාරයේ පැවැත්ම හා ඛ්‍රීත්‍යාන්ත්‍රීම සඳහා සන්නිවේදන සේවා යොදා ගතියේ.</p>	<ul style="list-style-type: none"> • සන්නිවේදන සංක්‍රෑසය • සන්නිවේදනය හා ජන සන්නිවේදනය • ව්‍යාපාර විසින් සලකා බලන සන්නිවේදන ක්ෂේත්‍ර <ul style="list-style-type: none"> • ආයෝගර • බාහිර • ව්‍යාපාර විසින් හාවින කරන සන්නිවේදන මාධ්‍ය <ul style="list-style-type: none"> • වාවික • කේත • විද්‍යාත් • සංඛ්‍යා හා සිලක්ෂණ • සන්නිවේදන ස්ථාවලිය සිදුවන ආකාරය <ul style="list-style-type: none"> • පණීවුඩය යවන්නා • පණීවුඩය • මාධ්‍යය • පණීවුඩය ලබන්නා • ප්‍රතිචාර දැක්වීම 	

නීපුණතා හා නීපුණතා මට්ටම්	අන්තර්ගතය	කාලවිජේද
3.6 ව්‍යාපාරයක් පවත්වාගෙන යාමේදී ප්‍රවාහන යෝජා එලදායී ලෙස යොදා ගනියි.	<ul style="list-style-type: none"> ප්‍රවාහන සංකල්පය ප්‍රවාහනයේ මූලිකාංග <ul style="list-style-type: none"> මාර්ගය හෙවත් ධාවනය කෙරෙන මෘමාවන් මාධ්‍යය හෙවත් විවිධ යාන වාහන බලය හෙවත් බනිජ තෙල් ග්‍රැනුරු ආදිය පර්යන්තය හෙවත් තැවතුම් පොලුවල් සුදුසු ප්‍රවාහන කුමයක් තොරා ගැනීමේදී ව්‍යාපාර විසින් සලකා බලන සාධක <ul style="list-style-type: none"> පිරිවැය බරිනාව යෝග්‍යතාව ආරක්ෂාව සුලුස්ථාවය ව්‍යාපාර කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා ප්‍රවාහනය දැයක වන ආකාර 	
3.7 ව්‍යාපාර කටයුතු අඛණ්ඩව කරගෙන යාම සඳහා මතා ගෙබාකරණයක් පවත්වා ගනියි.	<ul style="list-style-type: none"> ගෙබාකරණයේ අවශ්‍යතාව ගෙබාකරණ ස්ථ්‍යාවලියේදී සැලකිලුමන් විය යුතු කරණු වාර්තා තැබීම ඇයිරීම භාණ්ඩ ලබා ගැනීම හා තීකුතුව සුදුසු ආරක්ෂණ විධිවිධාන නොග ගෙබාකරණයේ වාසි ක්‍රමවත් ගෙබාකරණයක් නොතිබුමෙන් සිදුවන අවාසි 	

නීපුණතා හා නීපුණතා මට්ටම	අන්තර්ගතය	කාලවිජේද
<p>4. ව්‍යාපාරයේ ගනුදෙනු</p> <p>කුමානුකුලට වාර්තා කිරීමේ හැකියාව පුද්ගලය කරයි.</p> <p>4.1 ගනුදෙනු තිසා ව්‍යාපාරක සම්පත්වල ස්වරුපය වෙනස්වීම හිණුම්කරණය සම්කරණය අයුරෝත් විමසා බලයි.</p>	<ul style="list-style-type: none"> • ව්‍යාපාරයේ සම්පත්වල ස්වරුපය වෙනස්වීම ලෙස ගනුදෙනු • ව්‍යාපාරයක සිදුවන විවිධ ගනුදෙනු • හිණුම්කරණය සම්කරණයේ පදනම • හිණුම්කරණය සම්කරණයේ සිරුක <ul style="list-style-type: none"> • වත්කම් • වගකම් • ප්‍රාග්ධනය • හිණුම්කරණය සම්කරණය ගොඩනුගැනීමේ අවස්ථා <ul style="list-style-type: none"> • අයිතිකරු පමණක් ප්‍රාග්ධනය යෙදූවීම • බාහිර වගකම් ද අශ්‍රී විට 	12

නිපුණතා හා නිපුණතා මට්ටම	අන්තර්ගතය	කාලවිශේද
<p>4.2 ගනුදෙනුවල ද්‍රීත්ව බලපෑම</p> <p>ද්‍රීත්ව සටහන් ත්‍යායට අනුව සටහන් කරයි.</p>	<ul style="list-style-type: none"> • ද්‍රීත්ව සටහන් ත්‍යායය • ගිණුම • ගිණුම්වර්ග <ul style="list-style-type: none"> • වත්කම් • වගකීම් • ආදායම් • වියදම් • ප්‍රාග්ධනය • ගනුදෙනු ගිණුම්වල සටහන් කිරීම <ul style="list-style-type: none"> • "හර" සටහන් • "බැර" සටහන් • ද්‍රීත්ව සටහන් මූලධර්ම <ul style="list-style-type: none"> • වත්කම් <ul style="list-style-type: none"> • වැඩිවිම හර • අවුවිම බැර • වියදම් <ul style="list-style-type: none"> • වැඩිවිම හර • අවුවිම බැර • වගකීම් <ul style="list-style-type: none"> • වැඩිවිම බැර • අවුවිම හර • ආදායම් <ul style="list-style-type: none"> • වැඩිවිම බැර • අවුවිම හර • ප්‍රාග්ධනය <ul style="list-style-type: none"> • වැඩිවිම බැර • අවුවිම හර 	

නිපුණතා හා නිපුණතා මට්ටම	අන්තර්ගතය	කාලවේද
<p>5. ගනුදෙනු සටහන් කිහිපව මූලික පොත් පවත්වා ගතියි.</p> <p>5.1 මූදලන් සිදුවන ගනුදෙනු වාර්තා කිරීම සඳහා තනි තිරු මූදල් පොත පවත්වා ගතියි.</p>	<ul style="list-style-type: none"> • මූදල් පොනේ ද්වීත්ව කාර්යය • මූලික පොතක් ලෙස භාවිත කිරීම • ගිණුමක් ලෙස භාවිත කිරීම • තනි තිරු මූදල් පොනේ ආකෘතිය • මූලාශ්‍ර ලේඛන • ගනුදෙනු සටහන් කිරීම <ul style="list-style-type: none"> • මූදල් ලැබීම • මූදල් ගෙවීම • මූදල් යෝජය • ලෙපර් සටහන් 	17
<p>5.2 මූදල් සහ බැංකු ගනුදෙනු වාර්තා කිරීම සඳහා ද්වීත්ව තිරු මූදල් පොත පවත්වා ගතියි.</p>	<ul style="list-style-type: none"> • ද්වීත්ව තිරු මූදල් පොනේ ආකෘතිය • මූලාශ්‍ර ලේඛන • ගනුදෙනු සටහන් කිරීම <ul style="list-style-type: none"> • තැන්පත් <ul style="list-style-type: none"> • මූදල් • වෙක්පත් • අගරු වෙක්පත් <ul style="list-style-type: none"> • තැන්පත් කළ • නිකුත් කළ • වෙක්පත් මාරු කරදීම <ul style="list-style-type: none"> • කොමිස් සහිත • කොමිස් රහිත • යෝජය <ul style="list-style-type: none"> • මූදල් • බැංකු <ul style="list-style-type: none"> • වාසිදායක • අවාසිදායක • ලෙපර් සටහන් 	

නීපුණතා හා නීපුණතා මට්ටම	අන්තර්ගතය	කාලවේද
<p>5.3 බැංකු සැයෙදුම් ප්‍රකාශය පිළියෙළ කරයි.</p>	<ul style="list-style-type: none"> ● බැංකු ගේපේ <ul style="list-style-type: none"> ● මුදල් පොන් බැංකු තිරුවේ ගේපේ ● බැංකු ප්‍රකාශයේ සඳහන් ගේපේ ● බැංකු ගේපේ සංගේධිනය කොරේන අවස්ථා ● ගේපේ සමාන නොවීමට බලපෑ හෝ <ul style="list-style-type: none"> ● ඉදිරිපත් නොකළ වෙක්පත් ● උපලබාධි නොවූ වෙක්පත් ● බැංකු ගාස්තා ● ස්ථාවර නියෝග ● සෘජු ප්‍රෝජින් ● සටහන් කිරීමේ දේශ ● මුදල් පොන් බැංකු ගේපේ සංගේධිනය ● සංගේධින වාසිදායක මුදල් ගේපේ පදනම් කරගත් බැංකු සැයෙදුම් විස්තරය 	<p>90</p>

ඉගෙනුම් - ඉගැන්වීම් ක්‍රමවේදය

මෙම පාසුමාලාවට අදාළ ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රමවේදය කිරීමේදී ගවෙන්තා කර ගෙන සිසු නිපුණතා ගොඩනැගීමට හැකි වන පරිදි ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාකාරකම සැලුසුම් කිරීම කෙරෙහි අවබානය යොමු කර ඇත. නිපුණතා පාදක අධ්‍යාපනය සඳහා මෙසේ පූද්‍යනම් වීමේදී ගුරු හැමිකාවේ ද පැහැදිලි වෙනසක් අපේක්ෂා කෙරේ.

ඇත අනිතයේ සිට අපේ පන්ති කාමරවල බහුල ව ක්‍රියාත්මක වූ සාම්ප්‍රදායික සම්ප්‍රේෂණ ගුරු හැමිකාව (TRANSMISSION ROLE) හා පසු කාලීන ව හඳුන්වා දෙන ලැබූ ගැනුදෙනු ගුරු හැමිකාව (TRANSACTION ROLE) වර්තමාන පන්තිකාමර තුළ තවමත් කැපී පෙනේ. පාසල් ගුරු යන දරු දැරියන්ගේ වින්තන කුසලතා, සමාජ කුසලතා හා පුද්ගල කුසලතාවල අද දක්නට ලැබෙන පිරිහිම පිළිබඳ සලකා බලන විට ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රමවේදය සංවර්ධනය විය යුතු බවත් එය සිදු විය යුතු ආකාරය් හඳුනා ගැනීම අපහසු නොවේ.

සම්ප්‍රේෂණ ගුරු හැමිකාවේදී සිසුන් උගත යුතු සියලුල දක්නා අයෙකු ලෙස ගුරුවරයා සිළුගැනෙන අතර සිසුන් ඒ කිසිවක් නොදක්නා අය ලෙස සලකා මුවන් වන දැනුම සම්ප්‍රේෂණය කිරීම ගුරු කාර්යය බවට පන්වී තිබේ. ගුරුවරයාගෙන් සිසුනට දැනුම ගලා යාමට පමණක් සිමා වන දේශන මුහුණුවරක් ගන්නා මෙම ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලිය සිසු වින්තනය අවදි කිරීමට හෝ සිසුන්ගේ පොද්ගලික හා සමාජ හෝ පුද්ගලික කුසලතා සංවර්ධනය කිරීමට හෝ ප්‍රමාණවත් ව දායක නොවේ.

ගුරුවරයා පන්තිය සමග ඇති කර ගන්නා දෙශ ගැනුදෙනු හැමිකාවේ ආරම්භක අවස්ථාව වේ. ගුරුවරයාගෙන් පන්තියට හා පන්තියෙන් ගුරුවරයාට ගලා යන අදහස්වල අමතර ව සිසු-සිසු අන්තර් ක්‍රියා ද පසු ව ඇති විම නිසා මෙම දෙශ ක්‍රමයෙන් සංවාදයකට පෙරමේ. දක්නා දෙයින් නොදක්නා දෙයට, සරල දෙයින් සංකිර්ණ දෙයට මෙන්ම සංපුක්ත දෙයින් වියුක්ත දෙයට සිසුන් ගෙන යාම සඳහා ගුරුවරයා දිගින්දිගිට ම ප්‍රය්‍යාකරණයේ තිරත වේ.

නිපුණතා පාදක අධ්‍යාපනයේදී සියා කාර්යයන් ප්‍රබල ස්ථානයක් ගන්නා අතර පන්තියේ සැම ලුමයෙකු ම ඒ ඒ නිපුණතාව සම්බන්ධ ව අඩු තරමින් ආසන්න ප්‍රවීණතාවට හෝ ගෙන ඒමට මැදිහින් වන සම්පත් දායකයෙකුගේ (RESOURCE PERSON) තන්ත්වයට ගුරුවරයා පත් වේ. සිත් ගන්නාදැඩු ආරම්භයක් සහිත ව ක්‍රියාකාරකමට ප්‍රවේශ විම, ඉගෙනුමට අවශ්‍ය උපකරණ හා අනෙකුත් පහසුකම් සහිත ඉගෙනුම් පරේචරයක් සැලුසුම් කිරීම, සිසුන් ඉගත ගන්නා අපුරු සම්ප ව තිරික්ෂණය කිරීම, සියා හැකියා හා නොහැකියා හඳුනා ගනීමින් ද අවශ්‍ය ඉදිරිපෝෂණ හා ප්‍රතිපෝෂණ ලබා දෙමින් ද සිසුන්ගේ ඉගෙනුම ප්‍රවර්ධනය කිරීම, සිසුන් ඉදිරිපත් කිරීම්වලට හා සාකච්ඡාවලට යොමුවන අවස්ථාවන්හිදී මුවන්ට මැතිවින් සවන්දීම හා ඇගයීම මෙන්ම පන්තිකාමරයෙන් බැහැරට ඉගෙනුම හා ඉගැන්වීම දිරිස කිරීම සඳහා පූදු උපකරණ සකස් කිරීම ද මෙහිදී ගුරුවරයාගෙන් ඉටු විය යුතු මුළුක කාර්යයන් වේ. යටෝක්ත ගුරු කාර්යහාරය ඇශ්‍රුරු කොට ගත් ගුරු හැමිකාව පරීණාමන හැමිකාව (TRANSFORMATION ROLE) ලෙස නම් කර තිබේ.

මෙම ගුරු මාර්ගෝපදේශ සංග්‍රහයේ පළමු කොටස මහින් හඳුන්වා දෙනු ලබන විස්තරාත්මක විපයමාලාව ක්‍රියාත්මක කිරීම සඳහා යොදා ගත හැකි ක්‍රියාකාරකම් සින්තනිය එහි දෙවැනි කොටසට ඇතුළත් කර ඇත. මේ සැම ක්‍රියාකාරකමක්ම අඩු තරමින් පිළිවර තුනක් ඇතුළත් වන පරිදි සංවර්ධනය කර තිබේ. ක්‍රියාකාරකම්වල පළමු වන පියවර මහින් සිසුන් ඉගෙනුමට බද්ධ කර ගැනීමට අපේක්ෂා

කරනු ලැබේ. එබැවින් මෙම පියවර සම්බන්ධ කර ගැනීමේ පියවර (ENGAGEMENT STEP) වශයෙන් තම් කර තිබේ. මෙහි ආරම්භයක් ලෙස ගුරුවරයා ගතුදෙනු භූමිකාවේ ලක්ෂණ පුද්ගලය කරමින් සියුන් සමඟ දෙළඹකට මූල්‍ය ප්‍රාග්ධනය සිදු කළ යුතු මූලික නිපුණතා හා සම්බන්ධ පෙර දැනුම සිහිපත් කර ගැනීමටත්, ක්‍රියාකාරකම්වල ඉදිරිය පිළිබඳ ඉහළ ලබා ගැනීමටත් සියුනට අවස්ථාව සැලැස්. මෙම අදාළස්ථාවමාරුව සඳහා යොදා ගත භැකි උපක්‍රම රාකියක් ගුරුවරයා සතුව ඇත. ප්‍රාග්ධන ඉදිරිපත් කිරීම / පින්තුර, ප්‍රාවත්පත් දැන්වීම් හා සැණු පත් (FLASH CARDS) වැනි උපක්‍රමකා යොදා ගැනීම / ගැටලු, ප්‍රාග්ධිකා හෝ සිද්ධි අධ්‍යයන භාවිතය / දෙබස්, භූමිකා රංගන, කවී, ගිත, ආදර්ශන (DEMONSTRATIONS) සංඛ්‍යා හෝ ග්‍රවා පට හෝ අදාළ පට ඇසුරෙන් යොදා ගැනීම මෙවත් උපක්‍රම කිහිපයකි. සාරාංශ වශයෙන් පහත සඳහන් අරමුණු තුන සාක්ෂාත් කර ගැනීම මූල්‍ය කොට ක්‍රියාකාරකම්වල පළමුවන පියවර ක්‍රියාත්මක වේ.

- පත්තියේ අවධානය දිනා ගැනීම.
- අවශ්‍ය පෙර දැනුම සිහිපත් කර ගැනීමට සියුනට අවස්ථාව ලබාදීම.
- ක්‍රියාකාරකම් දෙවැනි පියවර යටතේ සියුන් යොමු කිරීමට අපේක්ෂා කරන ගවේපනයේ මූලිකාංග සියුනට භාජන්වා දීම.

ක්‍රියාකාරකම් දෙවැනි පියවර සැලුසුම් කර ඇත්තේ ගවේපනය (EXPLORATION) සඳහා සියුනට අවස්ථාව ලබා දීමටය. සියුන් ගවේපනයේ යෙදෙන්නේ ඒ සඳහා සූචිතයේ ව සකස් කරන ලද උපස්ථිප්‍රේක්‍රියාවක් පහන්මි කර ගෙනිය. ගැටලුව සම්බන්ධ විවිධ ප්‍රතික්‍රියා වශයෙන් ගවේපනය කරමින් සහයෝගී ඉගෙනුමේ යෙදීමට සියුනට භැකි වන පරිදි මෙම ගවේපනය සැලුසුම් කිරීමට ගුරුවරයා සිදු වේ. සහයා ඇති සිහිපත් ද්‍රව්‍ය ප්‍රයෝගනයට ගතිමින්, සතිමත් බවත් යුතුව කණ්ඩායම් සාකච්ඡා මෙහෙයුම් සියුන් ගවේපනයේ නිරන්තිම මෙම පියවරේ වැදගත් ලක්ෂණ කිහිපයක් වේ. කාලයක් තිස්සේ එබදු කණ්ඩායම් ක්‍රියාකාරකම්වල නිරන්ති විම නිසා ස්වයං විනය, අන්‍යතා සිහිපත් සඳහන් සහයෝගයෙන් වැඩ කිරීම, ඔවුන් උපක්‍රම විම, කාල කළමනාකරණය, ගුණාත්මක බවත් ඉහළ නිපුණුම් ලබා ගැනීම, අවකාශ අදිසාමානා ප්‍රතියාට අවශ්‍ය වැදගත් ක්‍රියාලා රිසක් සාක්ෂාත් සාක්ෂාත් කර ගැනීම ද සියුනට හැකියාව ලැබේ.

සියුන් ගවේපනය සඳහා යොමු කිරීමේ දී ගිහා කණ්ඩායම්වල නායකත්වය පිළිබඳ නිරණ ගැනීමෙන් ගුරුවරයා වැළැකි සිවිය යුතු අතර සියුන් අතර්න් නායකයන් මත්‍යුම්වා අවශ්‍ය ප්‍රාග්ධන ප්‍රමණක් මැනීවින් සූදානම් කළ යුතුය. සැහැවුණු හැකියා පදනම් කර ගතිමින් අවස්ථාවෝවින ව නායකත්වය ගැනීමේ වර්පණය මේ අනුව සියුනට හිමි වේ.

ක්‍රියාකාරකම් තෙවැනි පියවරේ දී සැම කණ්ඩායමකට ම තම ගවේපන ප්‍රතිඵල අන් අයගේ දැනගැනීම සඳහා ඉදිරිපත් කිරීමට අවස්ථාව සැලැස්. මෙහි දී ගුරුවරයා කළ යුත්තේ සමුහ ඉදිරිපත් කිරීම සඳහා සියුන් දිරිමත් කිරීමයි. සැම සාමාජිකයෙකුට ම වගකීම් පැවරෙන පරිදි ඉදිරිපත් කිරීම සැලුසුම් කිරීමට සියුන් මෙහෙයුම් ද ව්‍යවඛ්‍යකය. සියු අනාවරණ පැහැදුළි කිරීම (EXPLANATION) හා සම්බන්ධ මෙම පියවරේ වැදගත් ලක්ෂණයක් වන්නේ අපේ පන්තිකාමර තුළ නිතර ඇසෙන ගුරු කථනය වෙනුවට සියු හඩ මත්‍ය විමට අවස්ථා සම්පාදනය වී තිබීම ය.

ත්‍රියාකාරකම්වල තෙවන පියවරේදී සොයාගැනීම් වැඩිදුනු කිරීමට නැත්තම් විස්තාරණයට (ELABORATION) සියුන් යොමු කිරීම අවශ්‍ය වේ. එක් එක් කණ්ඩායම ඔවුන්ගේ ඉදිරිපත් කිරීම් අවසන් කළ පසු ඒ පිළිබඳ සංවර්ධනාත්මක යෝජන මතු කිරීමට ඉදිරිපත් කළ කණ්ඩායමේ සියුන් පළමුව ද අනෙක් කණ්ඩායම්වල සියුනට දෙවනු ව ද අවස්ථාව ලබා දීමෙන් මෙය සිදු කෙරේ. කෙසේ වෙනත් අවසන් සමාලෝචනය බාර වන්නේ ගුරුවරයාට ය. සියුන් තිරන වූ ගවේපණයට අදාළ වැඩගත් කරුණු සියලුල් පැහැදිලි වන යෝජ් සංකල්ප හා ත්‍යායයන් පිළිබඳ තිබැරදී අවබෝධය සියුන් තුළ තහවුරු වන යෝජ් මෙම සමාලෝචනය සිදු කිරීම ගුරුවරයාගෙන් අපේක්ෂා කෙරේ.

පත්නීකාමර ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලිය අපේක්ෂිත ආකාරයෙන් සාර්ථක ව ඉටු වන්නේ දැයි තිරතුරු ව සොයා බැඳීම මෙම ක්‍රමවේදය යටතේ ගුරුවරන් සතු ප්‍රධාන වගකීමකි. මේ සඳහා තක්සේරුව හා ඇගයීම යොදා ගත යුතු අතර ඒස්සා ප්‍රමාණවත් ඉඩකඩ ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලිය තුළ දීම ලබා ගැනීමට සැලසුම්ගත ක්‍රියාකාරකම් ගුරුවරයාට අවස්ථාව සලසා දේ. ක්‍රියාකාරකමේ දෙවැනි පියවර යටතේ සියුන් ගවේපණයේ යෙදෙන විට තක්සේරුවටත් (ASSESSMENT), ක්‍රියාකාරකමේ තෙවන පියවර යටතේ සියුන් පැහැදිලි කිරීම හා විස්තාරණයට යොමු වන විට ඇගයීමටත් (EVALUATION) ගුරුවරයාට ඉඩ තිබේ. තක්සේරුව හා ඇගයීම පිළිබඳ විස්තරාත්මක විමසුමක් ගුරු මාර්ගෝපදේශ සාග්‍රහයේ තුන්තන කොටසෙහි දැක්වේ.

මේ දක්වා විස්තර කරන ලද ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රමවේදය පරිණාමන භූමිකාව ක්‍රියාත්මක කිරීම සඳහා ගුරුවරයා යොමු කරවයි. මෙහිදී කණ්ඩායම් ගවේපණයට මූල්‍යතා ලැබෙන අතර දෙකස්, සංවාද හා කෙටි ද්‍රේහ සඳහා ද ගුරුවරයාට අවකාශ සැලසේ. ප්‍රවේශ පියවරේදී දෙකසට හා සංවාදයට අවස්ථා ඇුත් අතර අවසාන පියවරේ සමාලෝචනය යටතේ තෙවී දෙපුමක් මගින් සංකල්ප තහවුරු කිරීමට ගුරුවරයාට ඉඩ ඇත. නව සහග්‍රකයේ පළමුවන විෂයමාලා ප්‍රතිස්ස්කරණය යටතේ ඉදිරිපත් වන මෙම විෂයමාලාව හා සම්බන්ධ ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රමවේදය සංවර්ධනය කිරීමේදී පරිණාමන ගුරු භූමිකාවට අමතර ව සම්පූෂ්ණ හා ගනුදෙනු ගුරු භූමිකාවන්ට අදාළ වැඩගත් ලක්ෂණ ගැන ද සැලකිලිමත් විම මෙම ක්‍රමවේදයේ විශේෂතවය ලෙස සඳහාන් කළ හැකි වේ. මෙම විෂයයට අදාළ ඉගෙනුම් - ඉගැන්වීම් ක්‍රියාවලියේදී පහත සඳහන් ගුණාත්මක යෙදුවුම් හාවිත කළ හැකි යි.

- වැඩ පොන්
- පාය ගුන්ථ්
- පායමාලා අත්පොන්
- ව්‍යාපාර සැලසුම් පිළිබඳ ආදර්ශ ආකෘති
- ලුපිදවා
- අධ්‍යාපන තාක්ෂණීක ඉගෙනුම් ආධාරක
- සැබැ ව්‍යාපාර සැලසුම්

පාසල් ප්‍රතිපත්ති සහ වැඩසටහන් සංවිධානය

න්‍යායාත්මකව ඉගෙන ගත්තා විෂයය කරුණුවල ප්‍රායෝගික ව්‍යවහාරයන් පිළිබඳ ව අන්දුකීම් ලබාදීම, අපේක්ෂිත නිපුණතා වභාත් එලංඡිල් වර්ධනය කිරීම සහ විෂයය කෙරෙහි ඇල්මක් ඇති කිරීම ආදිය සඳහා පාසල තුළ ක්‍රියාත්මක කළ හැකි වැඩසටහන් කිහිපයක් යෝජනා කළ හැකි ය. මෙම වැඩසන් ක්‍රියාත්මක කිරීම සඳහා පාසල් ප්‍රතිපත්ති සකස් කර ගැනීම වැදගත් ය. මෙම ප්‍රතිපත්තිවලට අනුව ක්‍රියාත්මක කළ හැකි ක්‍රියාකාරකම් පාසල් වාර්ෂික වැඩසටහනට ඇතුළත් කර ගැනීම යෝගා වන අතර පාසල සතු සම්පත් මෙන්ම, විදුහළුපතිගේ මාර්ගෝපදේශකත්වය ද්‍රාවා ගැනීම පහසු කරයි.

ගුරුවරුන් පූහුණු කර ගැනීම

- ගුරුවරුන් සේවාස්ථා පූහුණුවීම සඳහා වැඩසටහන්වලට සහභාගි කරවීම.
- ගුරු උපදේශකවරුන් මණ්ඩල අවශ්‍ය සහාය ලබා ගැනීම.
- විෂයයට අදාළ වූ පාසල් සිවින වෙනත් පූහුණු ගුරුවරුන්ගේ සහාය ලබාදීම.
- උපාධ්‍යයන් පත් කර ගැනීම.

කාලය සහ අනෙකුත් සම්පත් සපයා ගැනීම

- වෙන් කරන ලද කාලවිෂේෂ තුනෙන් සුදුසු කාලවිෂේෂ දෙකක් සහ කාලවිෂේෂ එකක් වනස් කාලසටහන් පිළියෙළ කිරීම.
- ගුණාත්මක යෙදුම් සඳහා නියමිත කාලයට පෙර අවශ්‍යතා ලේඛන ලබා ගෙන එවා නියමිත වේලාවට ගුරුවරුන්ට ලැබෙන්නට සැලැස්වීම.
- නැවත නැවත ප්‍රයෝග්‍රයට ගත හැකි ගුණාත්මක යෙදුම් තබා ගැනීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කර ගැනීම.
- මෙම විෂයයට අදාළ ක්‍රියාකාරකම් සඳහා ඉඩකඩ සහිත පත්ති කාමරයක් ලබා දීම.
- ක්‍රියාකාරකම් කරන විට සිසුන් වැඩිපුර සිවින විටක දී ගවේපණ එක් මානංකාවක් කණ්ඩායම් කිහිපයකට ලබාදිය හැකි අතර, සිසුන් අඩු වූ අවස්ථාවක දී එක් කණ්ඩායමක් සේ සලකා සැම මානංකාවක්ම, එම කණ්ඩායමටම ලබාදීමට කටයුතු කිරීම.

ශ්‍රීයාත්මක කළ හැකි ක්‍රියාකාරකම්

- වෙළඳපොලවල් පැවැත්වීම.
- වාණිජමය ව්‍යාපෘති ඇරුණුම.
- ව්‍යාපාර සාකච්ඡා මණ්ඩල හා සම්මන්ත්‍රණ.
- වාණිජදින පැවැත්වීම.
- ව්‍යාවසායකත්ව කුසලතා වර්ධනය කිරීමට ඔබින ක්‍රියාකාරකම් හා ත්‍රිඛා නිර්මාණය කිරීම.
- ව්‍යාපාර තොරතුරු රස්කිරීම.
- ව්‍යාපාරිකයින්ගේ ජ්‍යෙන්ස් ක්‍රියාත්මක සාකච්ඡා කිරීම.
- යම් යම් නිපුණාදින නිපදුපතා අලෙවි කිරීමට සැලැස්වීම.
- ස්වකිය සැබු ව්‍යාපාරයක් සඳහා වූ ව්‍යාපාර සැලැස්මක් පිළියෙළ කිරීම හා එය මූල්‍ය ආයතනන සහයෝගයෙන් ක්‍රියාත්මක කිරීම.
- තමාගේ අනාගත දැක්ම හා ක්‍රියාකාරකම් උග්‍රීමට සිදුන් පෙළඳවීම.

පාසල් අධික්ෂණයේ දී අවධානය යොමු කළ යුතු කරුණු

- වාරසටහන් හා සිද්ධානම් සටහන.
- ගුරු මාර්ගෝපදේශ සංග්‍රහයේ ඇති ක්‍රියාකාරකම් සැලුසුම් තමාට උග්‍රීම අන්දීමින් වෙනස් කරමින් සිදු කරයි ද යන්න.
- සැලුසුම් කරන ලද නව නිර්මාණාත්මක ක්‍රියාකාරකම්.
- ගුරුවරයා විසින් සකස් කරන ලද ඉගෙනුම් - ඉගැන්වීම් ක්‍රියාවලිය දීර්ඝ කිරීමේ උපකරණ පාසලට උග්‍රීම ආකාරයට නව ඉගෙනුම් - ඉගැන්වීම් ක්‍රමවේදය අනුව පාසල තුළ ඉගෙනුම් - ඉගැන්වීම් ක්‍රියාවලිය සිදුවේ ද යන්න.
- ක්‍රියාකාරකම් ආශ්‍රිතව ගුරු සිදු සාකච්ඡා.
- ගුණාත්මක යොදුවුම් හා විනය.
- ඇගයීම් ක්‍රියාවලිය.
- දුටුත්ගේ අන්දුකීම් පිළිබඳ අදහස් ප්‍රකාශ කිරීමට ඉඩකඩ ලබාදීම.

ක්‍රියාත්මක කිරීමේ දී මතුවන ගැටළු හා එ සඳහා යෝජනා

- එක් එක් පාසල්වාරය තුළ විෂය ඉගෙනුම් - ඉගැන්වීම් කටයුතු සිදු කිරීමේදී මතුවන ගැටළු පිළිබඳ අවධානය යොමු කරන්න.
- පළමුව පාසල්වාරයේ පාර්ශ්වයන් සමග සාකච්ඡා කරමින් වියදුම් කරා ලුහාවීමට කටයුතු යොදාන්න.
- උදාහරණය ගැටළු - අවශ්‍ය ද්‍රව්‍ය හිඟකම, කාලය වෙන් කර ගැනීමේ ගැටළු
උදාහරණය ගැටළු - පාර්ශ්වයන් සහ වෙනත් අදාළ ප්‍රස්ථාලයන්ට හා ආයතනවලට ඉදිරිපත් කරමින් විසඳුම් ලබා ගැනීමට කටයුතු යොදීම.

තක්සේරුව හා ඇගයීම

ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලිය මහින් අපේක්ෂිත ඉගෙනුම් එල සිසුන් විසින් සාක්ෂාත් කර ගැනීම තහවුරු කිරීම සඳහාත් සිසුන් ලුගා කර ගත් ප්‍රචිණතා මට්ටම් හදුනා ගැනීම සඳහාත් පන්ති කාමරයේ පහසුවෙන් ක්‍රියාත්මක කළ හැකි අන්තර සම්බන්ධතාවතින් යුත් වැඩසටහන් දෙකක් ලෙස තක්සේරුව හා ඇගයීම හදුනවා දිය හැකිය. තක්සේරුව නිසි පරිදි සිදුවන්නේ නම් පන්තියේ ඉගෙනුම ලබන සියලු ම සිසුනට අදාළ නිපුණතා සම්බන්ධ ව ආසන්න ප්‍රචිණතාව වන් ලබා ගැනීම අපහසු නොවේ. අනෙක් අතට ඇගයීමෙන් අපේක්ෂා කරන්නේ සිසුන් ලුගා කර ගත් ප්‍රචිණතා මට්ටම් කටරේ දැයි හදුනා ගැනීමය.

තක්සේරු කිරීමේ යෙදි සිටිත ගුරුවරුන්ට තම සිසුන් සඳහා දෙයාකාරයක මාර්ගෝපදේශකත්වය ලබා දිය හැකිය. එම මාර්ගෝපදේශ පොදුවේ හදුනවන්නේ ප්‍රතිපෝෂණය (FEED BACK) හා ඉදිරිපෝෂණය (FEED FORWARD) යුතුවෙති. සිසුන්ගේ දුබලනා හා නොහැකියා අනාවරණය කර ගත් විට ඔවුන්ගේ ඉගෙනුම් ගැටලු මහඟරවා ගැනීමට ප්‍රතිපෝෂණයන් සිසු හැකියා සහ ප්‍රබලනා හදුනා ගත් විට එම දක්ෂතා වැඩි දියුණු කිරීමට ඉදිරි පෝෂණයන් ලබා දීම ගුරු කාර්යය වේ.

ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලියේ සාර්ථකත්වය සඳහා පායමාලාවේ නිපුණතා අතරෙන් කටර නිපුණතා කටර මට්ටමින් සාක්ෂාත් කළ හැකි වූයේ දැයි සිසුන් විසින් හදුනා ගැනීම අවශ්‍ය වේ. ඇගයීම් වැඩපිළිවෙළ ඔස්සේ සිසුන් ලුගා කර ගත් ප්‍රචිණතා මට්ටම් විනිශ්චය කිරීම මේ අනුව ගුරුවරුන්ගෙන් බලාපාරොත්තු වන අතර සිසුන් හා දෙම්විපියන් ඇතුළු වෙනත් අදාළ පාර්ශ්වයන්ට සිසු ප්‍රගතිය සන්නිවේදනය කිරීමට ගුරුවරුන් යොමු විය යුතු වේ.

මෙම වෙන ඉදිරිපත් කරන මෙම විෂයමාලාව ගිහා කේත්දිය (STUDENT-CENTRED), නිපුණතා පාදක (COMPETENCY-BASED) ක්‍රියාකාරකම් දියාහිමුව (ACTIVITY-ORIENTED) කර ගත් ප්‍රවේශයකින් යුතුකි වේ. ජීවිතය අර්ථවත් කර ගැනීම සඳහා ක්‍රියාවත් ඉගෙනුම, ගුරුවරයාගේ පරිණාමන භූමිකාවේ (TRANSFORMATION ROLE) ණරය වේ.

පුර්වයෙන් සාක්ෂාත් කළ ක්‍රියාකාරකම් සන්නියික් ඔස්සේ ක්‍රියාත්මක වන මෙම විෂයමාලාව ඉගෙනුම හා ඉගැන්වීම, තක්සේරුව හා ඇගයීම සමඟ සම්බාධය කිරීමට ගුත්සාහ දරා ඇත. ඒ ඒ ක්‍රියාකාරකම්වල දෙවනී පියවරේ දි සිසුන් කණ්ඩායම වශයෙන් ගැවෙපණයේ යෙදෙන විට ඔවුන් තක්සේරුකරණයටත් ක්‍රියාකාරකම්වල තුන් වැනි පියවරේ දි සිසුන් ස්වකිය අනාවරණ ඉදිරිපත් කිරීමට හා විස්තාරණයට යොමු වන විට ඔවුන් ඇගයීමටත් ගුරුවරයාට හැකි වේ. සිසුන් ගැවෙපණයේ යෙදෙන විට සිසුන් අතර ගැටයෙමින් ඔවුන් ඉටු කරන කාර්යය නිර්ක්ෂණය කරමින් සිසුන් මූහුණපා ඇති ගැටලු පන්ති කාමරය තුළ දි විසඳා ගැනීම සඳහා පහසුකම් සහ මාර්ගෝපදේශකත්වය සපයා දීම ගුරුවරයාගෙන් අපේක්ෂා කරන කාර්යය වේ.

තක්සේරුව හා ඇගයීම පහසුවෙන් සිදු කළ හැකි වන පරිදි පොදු නිර්ණායක පහක් යෝජනා කෙරේ. මෙම නිර්ණායක අතරෙන් පළමු නිර්ණායක තුන ඒ ඒ නිපුණතාව ගොඩ තැගීමට එකරාගී වී තිබෙන දැනුම, ආකළුප හා කුසලනා මූලික කොට සැකසී තැබේ. අවසාන නිර්ණායක දෙක ජීවිතයට වැදගත් වන හැකියා දෙකක් ප්‍රගත් කර ගැනීමට සිසුනට අන දේ. මේ නිර්ණායක හා සම්බන්ධ වර්ය වෙනස්කම් පහ පන්තිකාමරය තුළ සිසුන් ක්‍රියාත්මක විමේ දි හදුනා ගැනීමට ගුරුවරයා ගුත්සාහ කළ

දුනා අතර තක්සේරුව යටතේ එම වර්යා ගොඩ නැගීම තහවුරු කිරීමටත් ඇගයීම යටතේ එස් ගොඩ තගා ගත් වර්යා ප්‍රාණය කිරීමටත් ගුරුවරයා යොමු විය යුතු වේ.

තක්සේරුව හා ඇගයීම ප්‍රාලිඛ වැඩපිළිවෙළ වැඩස්සූණු කිරීමෙන් ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලිය පුරුල් කළ හැකිය. මෙස් ඉගෙනුම් හා ඉගැන්වීම් දිර්ස කිරීම සඳහා මූලින්ම කළ යුත්තේ ක්‍රියාකාරකම සහත්ත්වය ඇතුළත් ක්‍රියාකාරකම්, කාණ්ඩ කිහිපයකට වෙන්කර ගැනීමයි. සියු ඉගෙනුම් විකසිත කළ හැකි ප්‍රහේද කිහිපයක් ඒ ඒ ක්‍රියාකාරකම් කාණ්ඩය හා බැඳෙන විෂය සන්ධාරය පදනම් කර ගනීමින් දෙවනුව හඳුනා ගත යුතුයි. තොරාගත් ප්‍රහේද පදනම් කර ගෙන ගුරුවරයාට හා සියුන්ට උපදෙස් ඇතුළත් වන පරිදි ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලිය ද්‍ර්ස කෙරෙන උපකරණ සකසා ගැනීම රේඛ පියවර වන අතර සැම ක්‍රියාකාරකම් කාණ්ඩයක් ආරම්භයේද දී ම මෙම උපකරණ සියුන්ට හඳුන්වා දීම ගුරුවරයාගෙන් ඇපේක්ෂා කරන කාර්යයි. මේ අනුව ඉගෙනුම් හා ඉගැන්වීම් දිර්ස කිරීම සඳහා ගුරුවරයෙකුට යොදා ගත හැකි ප්‍රහේද කිහිපයක් මත දැක් වේ.

- සංක්ලේෂ සිනියම් (CONCEPT MAPS)
- බිත්ති ප්‍රවත්තන් (WALL NEW PAPERS)
- ප්‍රශ්න විවාරාත්මක වැඩසටහන් (QUIZZES)
- ප්‍රශ්න සහ පිළිතුරු පොත් (QUESTION AND ANSWER BOOKS)
- ගිප්‍රය කාර්ය සාධන ගොනු (PORTFOLIOS)
- සියු තිර්මාණ ප්‍රදර්ශන (EXHIBITIONS)
- විවාද (DEBATES)
- සාකච්ඡා මණ්ඩල (PANEL DISCUSSIONS)
- සම්මන්ත්‍රණ (SEMINARS)
- ක්ෂේපණික කථා (IMPROPTU SPEECHES)
- භූමිකා රංගන (ROLE PLAYS)
- සාහිත්‍ය විමුදුම් ඉදිරිපත් කිරීම
(PRESENTATION OF LITERATURE REVIEWS)
- ක්ෂේපණ පොත් / ස්වභාව අධ්‍යයන දින පොත් / භෞද්‍ය වැඩ පොත්
(FIELD BOOKS/ NATURE DIARIES)
- ප්‍රායෝගික පරීක්ෂණ (PRACTICAL TESTS)

පායමාර්ගයේ තුන්වන කොටස යොජ්න ඉගෙනුම් හා ඉගැන්වීම් දිර්ස කිරීමේ අවස්ථා හා එ සඳහා තොරා ගෙන ඇති උපකරණ හඳුන්වා දීමට සැලසුම්කර තිබේ. මේ ආකාරයට ක්‍රියාකාරකම තුළත්ත්වා අතරත් තක්සේරුව හා ඇගයීම දෙයාකාරයකින් සිදු කිරීමෙන් ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලිය තව දුරටත් පුරුල් වන අතර ආගාවන් හා ප්‍රභාවයෙන් ඉගෙනුම් නියුලීමට සියුන්ට හැකි වේ.